

2020.09.21

අමාත්‍යාංශ ලේකම්වරුන්
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්
පළාත් ප්‍රධාන ලේකම්වරුන්
කොමිෂන් සභා ලේකම්වරුන්
දිස්ත්‍රික් ලේකම්/ දිසාපතිවරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු - 2021

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කළ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධරයන් සඳහා වන ස්ථානමාරු පටිපාටිය පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු

(අ) වාර්ෂික ස්ථානමාරු කමිටු මගින්

ස්ථානමාරු ප්‍රතිපත්තියේ සඳහන් පරිදි ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා වාර්ෂික ස්ථානමාරුවීම් මණ්ඩලය ක්‍රියාත්මක කෙරේ. තවද ස්ථානමාරු අපේක්ෂිත නිලධරයන්ගේ ඉල්ලීම් ඉටු කිරීම, නිලධරයන් සාධාරණ කාල පරාසයන් තුළ ස්ථාන මාරු ලැබීම, සහ දීර්ඝ කාලයක් එකම ස්ථානයක රැඳී සිටීම වැලැක්වීම යන කරුණු තහවුරු කිරීම සඳහා ස්ථානමාරුවීම් මණ්ඩලය ක්‍රියාත්මක කෙරේ.

(ආ) ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ වාර්ෂික ස්ථානමාරු සම්බන්ධයෙන් වූ අවසාන තීරණය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වේ.

02. වාර්ෂික ස්ථානමාරු සඳහා යටත්වන නිලධරයන්

2.1. මේ වන විට සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ, I/II/III ශ්‍රේණියේ නිලධරයන් අතුරින්,

2.1.1 ඕනෑම සේවා ස්ථානයක වසර 03 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් සේවය කරන නිලධාරීන් වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි.

2.1.2 නිලධාරීන්ට ඔවුන්ගේ සේවා ස්ථානයේ උපරිම වර්ෂ 06 ක කාලයක් සේවය කළ හැක. වසර 06ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් අනිවාර්යයෙන්ම වාර්ෂික ස්ථාන මාරුවලට යටත් වේ. මෙම ස්ථාන මාරු දැනට සේවය කරනු ලබන පළාත් සභාව, අමාත්‍යාංශය, දිස්ත්‍රික්කය තුළම හෝ ඉන් පරිබාහිර සේවා ස්ථානයක් ඉල්ලා සිටීමට අවකාශ ඇත.

2.1.3. (අ) කොළඹ දිස්ත්‍රික්කය හැර එක් දිස්ත්‍රික්කයක් තුළ පිහිටි අමාත්‍යාංශයක/ දෙපාර්තමේන්තුවක/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක/ පළාත් සභාවක මුළු සේවා කාලය වසර දොළහ (12) සම්පූර්ණ කර ඇති නිලධරයන් දිස්ත්‍රික්කයෙන් පිටත ස්ථානමාරුවලට යටත්වේ.

(ආ) එක් පළාත් සභාවක/අමාත්‍යාංශයක/දෙපාර්තමේන්තුවක මුළු සේවා කාලය වසර 12ක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් වාර්ෂික ස්ථාන මාරු යටතේ එම සේවා ස්ථානවලින් පිටතට අනිවාර්යයෙන්ම ස්ථාන මාරු ලැබීමට යටත් වේ. (මෙහි පළාත් සභාවක් යන්නට, පළාත් සභාව යටතේ ඇති සියළුම ආයතනද, අමාත්‍යාංශය යටතට ප්‍රාදේශීය පරිපාලනය හැර එම අමාත්‍යාංශයට සහ ඊට අයත් සියළුම දෙපාර්තමේන්තු සහ ආයතන ද ඇතුළත්ය.)

ඉහත (අ), (ආ) අවස්ථාවල මෙම නිලධාරීන්ට,

- පළාත් සභා පළාත් සභා අතර
- පළාත් සභා දිස්ත්‍රික්ක අතර
- පළාත් සභා අමාත්‍යාංශ අතර
- අමාත්‍යාංශ දිස්ත්‍රික්ක අතර
- අමාත්‍යාංශයකින් වෙනත් අමාත්‍යාංශයකට

ස්ථාන මාරුවීමට අවකාශ ඇත.

2.1.4. ප්‍රියමනාප සේවා ස්ථානයක අංක 2.2 හි සඳහන් ස්ථාන වර්ගීකරණය යටතේ දක්වා ඇති කාලය සම්පූර්ණ කර ඇති නිලධරයන්

2.1.5. විශේෂ අවස්ථාවක් ලෙස සලකා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ

I ශ්‍රේණියට දැනටමත් උසස් කර ඇති නමුදු, තවමත් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III හා II ශ්‍රේණියේ තනතුරුවල සේවය කරන නිලධරයන් (දැනට ප්‍රියමනාප සේවා ස්ථානයක සේවය කරන නමුත් අදාළ සේවාකාලය සම්පූර්ණ කර නොමැති නිලධාරීන් සඳහා අදාළ නොවේ)

2.2. සේවා ස්ථාන වර්ගීකරණය

2.2.1 ස්ථානමාරු සලකා බැලීමේදී සියළු සේවා ස්ථාන පහත පරිදි වර්ගීකරණය කල හැක.

- I. මූල්‍ය ප්‍රතිලාභ සහිත සේවා ස්ථාන - 2.2.2 යටතේ සඳහන් කර ඇති ස්ථාන
- II. ඉල්ලීම් වැඩි සේවා ස්ථාන - මෙම සේවා ස්ථානයන්හි සේවය කළ හැකි උපරිම සේවා කාලය වසර 06 කි.
 - අධ්‍යාපන අමාත්‍යාංශය
 - මුදල් අමාත්‍යාංශය
- III. සාමාන්‍ය සේවා ස්ථාන - අනෙකුත් සියළුම සේවා ස්ථාන

ඉහත I සහ II යටතට ගැනෙන සේවා ස්ථාන සඳහා කරනු ලබන ස්ථානමාරු ඉල්ලීම් නිලධරයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව වැඩි ජ්‍යෙෂ්ඨත්වයක් ඇති නිලධරයන්ට ප්‍රමුඛත්වය ලැබෙන අයුරින් ඉටුකෙරේ.

2.2.2. දිරි දීමනා ගෙවනු ලබන ප්‍රිය මනාප සේවා ස්ථානවල සේවය කළ හැකි උපරිම සේවා කාලය පහත සඳහන් වේ.

- | | | |
|------|----------------------------------|-----------------|
| i. | රේගු දෙපාර්තමේන්තුව | - අවුරුදු 03 යි |
| ii. | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව | - අවුරුදු 03 යි |
| iii. | මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව | - අවුරුදු 03 යි |
| iv. | සුරාබදු දෙපාර්තමේන්තුව | - අවුරුදු 03 යි |

- v. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව - අවුරුදු 03 යි
- vi. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව - අවුරුදු 03 යි
- vii. වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව - අවුරුදු 03 යි

එම සේවා ස්ථානවල දැනට පවත්නා හා ඉදිරියේදී ඇතිවිය හැකි පුරප්පාඩු

දෙපාර්තමේන්තුව	දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව		2020.12.31 දිනට ඇතිවිය හැකි පුරප්පාඩු සංඛ්‍යාව		2021.01.01 දින සිට 2021.12.31 දින දක්වා ඇතිවිය හැකි පුරප්පාඩු සංඛ්‍යාව	
	I ශ්‍රේණිය	II/III ශ්‍රේණිය	I ශ්‍රේණිය	II/III ශ්‍රේණිය	I ශ්‍රේණිය	II/III ශ්‍රේණිය
රේගු දෙපාර්තමේන්තුව	-	-	-	-	1	2
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව	-	-	-	-	2	2
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව	-	1	1	-	1	-
සුරාබදු දෙපාර්තමේන්තුව	-	-	-	-	1	-
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව	-	-	-	-	2	1
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව	-	1	-	-	2	-
වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව	-	-	-	-	-	1

සටහන -

- කිසියම් නිලධරයෙකුට තම සමස්ත සේවා කාලය තුළ ඉහත සඳහන් දෙපාර්තමේන්තු අතුරින් එක් ස්ථානයක පමණක් සේවය කිරීමට ඉඩ ලබා දෙනු ඇත.
- දිරිදීමනා ගෙවනු ලබන සේවා ස්ථානයකට ස්ථානමාරු ඉල්ලනු ලබන නිලධරයන්ට ස්ථානමාරු ලබාදීමේදී, ඒ වෙනුවෙන් දිරිදීමනා ගෙවනු ලබන සේවා ස්ථානයේ සේවාකාලය අවසන්ව ස්ථානමාරු ලබන නිලධරයා ඉල්ලා සිටිනු ලබන සේවා ස්ථානයම ලබාදීමට සලකා බැලෙන නමුත් සෑම විටම එලෙස සිදු නොවීමට ඉඩ ඇත.

2.3 විශේෂ රාජකාරි අවශ්‍යතා හා හදිසි සේවා අවශ්‍යතා මත ස්ථානමාරු කිරීම

පරිපාලනමය හා සේවා අවශ්‍යතාවලදී නිලධරයකුගේ ඉල්ලීමක් නොමැතිව හා කැමැත්ත විමසීමකින් තොරව ස්ථානමාරු කිරීමට හෝ තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට හැකියාව ඇත.

2.4 වාර්ෂික ස්ථානමාරු කමිටු විසින් කටයුතු නොකළ යුතු අවස්ථා

පහත නම් දැක්වෙන ආයතන වලට වාර්ෂික ස්ථානමාරු කමිටු මඟින් ස්ථානමාරුවීම් සිදුකරනු නොලැබේ.

- i. ජනාධිපති ලේකම් කාර්යාලය
- ii. අග්‍රාමාත්‍ය කාර්යාලය

- iii. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය
- iv. සභානායක කාර්යාලය
- v. අමාත්‍ය මණ්ඩල කාර්යාලය
- vi. විපක්ෂ නායක කාර්යාලය
- vii. පහත දැක්වෙන ආයතන වලට වාර්ෂික ස්ථානමාරු කමිටු මගින් නිලධාරීන් ස්ථානමාරු කිරීමේදී එම ආයතන වලින් පිටත ස්ථානමාරු කරනු ලබන හා එම ආයතන වලට ස්ථානමාරු කරනු ලබන නිලධාරීන් පිළිබඳව අදාළ ආයතන ප්‍රධානියාගේ එකඟතාවය ලබාගැනීමට යටත්ව සිදුකෙරේ.

- (අ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- (ආ) පොලිස් කොමිෂන් සභාව
- (ඇ) මැතිවරණ කොමිෂන් සභාව
- (ඈ) විගණන සේවා කොමිෂන් සභාව
- (ඉ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
- (ඊ) මුදල් කොමිෂන් සභාව
- (උ) ජාතික වැටුප් කොමිෂන් සභාව
- (ඌ) සීමා නිර්ණය කොමිෂන් සභාව
- (එ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

3. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ස්ථානමාරු මණ්ඩල සංයුතිය

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පහත නිලධරයන්ගෙන් සමන්විත ස්ථානමාරු මණ්ඩලය පත් කරනු ඇත.

- i. අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන)
- ii. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රාදේශීය පාලන) , අභ්‍යන්තර ආරක්ෂ, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
- iii. අධ්‍යක්ෂ, ගණකාධිකාරී සේවා අංශය
- iv. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ නියෝජිතයෙක්

4. වාර්ෂික ස්ථානමාරුවලට විරුද්ධව ඉදිරිපත් කරනු ලබන කරුණු දැක්වීම්

4.1 වාර්ෂික ස්ථානමාරු සමාලෝචන කමිටුව

- i. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්
- ii. වෙනත් අමාත්‍යාංශ ලේකම්වරයෙක්
- iii. අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන)

4.2 කරුණු දැක්වීම් ඉදිරිපත් කළ හැකි අවස්ථා

ස්ථානමාරු සම්බන්ධ කරුණු දැක්වීම් සලකා බැලීම සඳහා පහත සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂා කර තීරණ ගනු ලැබේ.

- 4.2.1 මාරුවීම් ප්‍රතිපත්තියට අනුකූල නොවන පරිදි කරන ලද මාරුවීම්
- 4.2.2 නිලධරයන්ගේ ඉල්ලීම් ඉටු නොවන අවස්ථා
- 4.2.3 නිලධරයන්ගේ ඉල්ලීම්වලට පටහැනි ලෙස කරන ලද මාරුවීම්

5. ස්ථානමාරුවීම්වලදී අනුගමනය කරන පොදු ප්‍රතිපත්ති

- 5.1. මෙම ස්ථානමාරු ක්‍රියාත්මක කිරීමේදී සේවා අවශ්‍යතාවට ප්‍රමුඛතාව හිමිවේ.
- 5.2. නිලධරයකු පළමු පත්වීම ලබන ස්ථානය වෙතස් කල නොහැකි අතර එම සේවා ස්ථානයේ අවම වශයෙන් වසර 03ක් සහ උපරිම වශයෙන් වසර 06ක කාලයක් සේවයේ නිරතවිය හැක.
- 5.3. නව බඳවාගැනීම්වලදී නිලධරයන් සේවා ස්ථාන ගත කිරීමේ දී දැනට සේවයේ සිටින නිලධාරීන්ට වාර්ෂික නොවන ස්ථාන මාරු ලබාදීමට අවකාශ ඇත.
- 5.4. I ශ්‍රේණියේ තනතුරක සේවය කරනු ලබන I ශ්‍රේණියට උසස්වී ඇති නිලධරයකු ස්ථාන මාරු කිරීමේ දී I ශ්‍රේණියේ තනතුරක් වෙතම ස්ථානමාරු කරනු ලැබිය යුතුය.
- 5.5. දුෂ්කර ප්‍රදේශයන්හි සේවා ස්ථානයන් සහ ස්ථානමාරු ඉල්ලීම් අඩු සේවා ස්ථානයන්වල සේවය කරන නිලධරයන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි වර්ෂ 06 කට වඩා වැඩි කාලයක් සේවය කිරීම පිළිබඳ සලකා බැලිය හැක.
- 5.6. වාර්ෂික ස්ථානමාරුවීම්වලදී කාලය ගණනය කරනු ලබනුයේ පෙර වර්ෂයේ දෙසැම්බර් 31වන දිනටයි. (උදා - 2021 වාර්ෂික ස්ථාන මාරු සඳහා 2020.12.31 දිනය වේ.)
- 5.7. වාර්ෂික ස්ථානමාරුවීම්වලදී සේවා කාලය ගණනය කිරීමේදී සේවයේ ආරම්භක දිනය ලෙස සැලකිය යුත්තේ සේවයට වාර්තා කළ වර්ෂයේ ජනවාරි මස පළමු වන දිනයයි. නමුත් නිලධරයාගේ පාලන විෂය ඉක්මවා ගිය කරුණක් හේතුවෙන් සේවයට වාර්තා කළ දිනය පසු දිනයක් වේ නම් මාරු මණ්ඩලය ඒ පිළිබඳව සැලකිල්ල යොමු කරයි.
- 5.8. සේවා කාලය ගණනය කිරීමේදී එක් දෙපාර්තමේන්තුවක්/අමාත්‍යාංශයක් හෝ දිස්ත්‍රික්කයක් තුළ අඛණ්ඩව හෝ ඛණ්ඩව කළ සේවා කාලවල එකතුව මුළු සේවා කාලයක් ලෙස ගණන් ගනු ලැබේ.
- 5.9. කිසියම් දෙපාර්තමේන්තුවක්/අමාත්‍යාංශයක් යටතේ (ප්‍රාදේශීය පරිපාලනය හැර) කුමන දිස්ත්‍රික්කයක සේවය කළ ද එම සේවා කාලය එම දෙපාර්තමේන්තුවේ /අමාත්‍යාංශයේ සේවා කාලය වශයෙන් ගණන් ගනු ලැබේ.
- 5.10. යම් සේවා ස්ථානයක සේවය කළ කාලය ගණන් ගැනීමේ දී, වැටුප් රහිත නිවාඩු ලබා සිටි, වැටුප් සහිත විදේශ නිවාඩු ලබා සිටි, ව්‍යාපෘති සඳහා රජයේ අවශ්‍යතාවය හෝ නිලධරයන්ගේ ඉල්ලීම මත මුදා හැර ඇති හෝ ද්විතියිත පදනම මත වෙනත් ආයතනවල සේවය සඳහා මුදා හැර සිටි කාල සීමාවන් ද ගණන් ගනු ලැබේ.
- 5.11. සෑම විටම නිලධරයාගේ ඉල්ලීම අනුව තම කලත්‍රයාගේ සේවා ස්ථානය අයත් ප්‍රදේශයට ආසන්න සේවා ස්ථානයකට මාරුවීම් ලබා දීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ලැබේ.
- 5.12. නිලධරයාගේ ඉල්ලීම හෝ වෙනත් විශේෂිත කරුණු නැත්නම් මිස සාමාන්‍ය වශයෙන් වයස අවුරුදු 58ක් ඉක්මවූ නිලධරයන් දිස්ත්‍රික්කයෙන් පිටතට මාරු නොකළ යුතු වුවත්, දිස්ත්‍රික්කය ඇතුළත මාරු කිරීම්වලට යටත්ව ස්ථානමාරු කරනු ලැබේ.

5.13. විශේෂ කොන්දේසි මත ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවාගෙන ඇති නිලධාරීන්ගේ ස්ථානමාරු මෙම පටිපාටිය යටතේ සලකා බැලිය හැක්කේ පත්වීම් ලිපිවල ඇතුළත් කොන්දේසි අනුව අදාළ කාලය ඉකුත් වීමෙන් පසු පමණි. නමුත් සේවා අවශ්‍යතාවය හෝ වෙනත් විශේෂිත හේතු මත අදාළ ප්‍රදේශ ඇතුළත ස්ථානමාරුවීම්/අනුයුක්ත කිරීම් සිදු කිරීමට බාධාවක් නොමැත.

5.14. අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මඟින් වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් ඉදිරිපත් නොකලද නියමිත සේවා කාලය සම්පූර්ණ කිරීමේදී එම නිලධාරීන් ස්ථාන මාරුවීම්වලට යටත්වේ.

5.15. දෙපාර්තමේන්තුවක සේවය කල කාලය ගණන් ගැනීමේ දී, නිලධාරියකුගේ පාලන විෂය ඉක්මවා ගිය හේතුවක් මත, සේවයේ නොසිටි කාලය ගණන් ගනු නොලැබේ. (උදා- අධ්‍යාන නිවාඩු, ප්‍රසූත නිවාඩු)

6. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ වගකීම්

6.1. ප්‍රියමනාප දෙපාර්තමේන්තු ලැයිස්තුවේ ඇති දෙපාර්තමේන්තුවල සේවය කළ හැකි කාලයට වඩා සේවය කර ඇති නිලධාරීන්ගේ නාම ලේඛනයක් සියලු තොරතුරු අදාළ ආකෘතියෙන් නිවැරදිව සම්පූර්ණ කර රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් දන්වනු ලබන දිනට පෙර එවිය යුතුවේ.

6.2. සියලුම දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවල වසර 06 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන්ගේ වාර්තාවක් 5.8 හා 5.9 උප වගන්තිවල දැක්වෙන පරිදි දිස්ත්‍රික්ක අනුව සකස් කර එවිය යුතු වේ.

6.3. නියමිත සේවා කාලය සම්පූර්ණ කිරීම හේතුවෙන් ස්ථාන මාරු කිරීමට යටත් වන එහෙත් ස්ථාන මාරු අයදුම් කර නොමැති යම් නිලධාරියෙකු සිටි නම්, ඔහු/ ඇය සේවා අවශ්‍යතාවය මත රඳවා ගැනීමට කිසියම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට අවශ්‍ය නම්, වසර 06 ට වැඩි සේවා කාලය සහිත නිලධාරීන්ගේ නිර්දේශ යොමු කරන අවස්ථාවේදී එවැනි නිලධාරියෙකු රඳවා ගැනීමේ ඉල්ලීමද ඉදිරිපත් කළ යුතු වේ.

6.4. සෑම නිලධාරියෙකු පිළිබඳවම නිවැරදි හා සම්පූර්ණ තොරතුරු සැපයීමට ආයතන/දෙපාර්තමේන්තු ප්‍රධානීන් වග බලා ගත යුතුය. සාවද්‍ය අසම්පූර්ණ තොරතුරු ඇති බව හෙළිදරව් වුවහොත් අදාළ ආයතන/දෙපාර්තමේන්තු ප්‍රධානීන්, එම ලැයිස්තු සකස් කළ අය හා එහි නිවැරදි බව පරීක්ෂා කර බලා තහවුරු කරන ලද නිලධාරීන් ඒ පිළිබඳව වගකීමට යටත් වේ.

6.5. ස්ථානමාරු කිරීමේදී නිලධාරීන්ගේ ස්ථානමාරු අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

6.6. ස්ථානමාරු නියෝගයක් ලැබූ සියලුම නිලධාරීන්, නියමිත දිනයේ දී නව රාජකාරි ස්ථානය වෙත වාර්තා කිරීමට හැකිවන පරිදි නිදහස් කළ යුතුය.

6.7. ස්ථානමාරුවීම් නියෝග ලැබ සිටින නිලධාරියකු එම මාරුවීම් ක්‍රියාත්මක වන දිනයෙන් පසු එම ආයතනයේ සේවයෙන් මුදා නොහැරීම් ස්ථානමාරු පටිපාටියට පටහැනිය. ස්ථානමාරු මණ්ඩලය මඟින් අමාත්‍යාංශයෙන්/දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථානමාරුවීම් ලබා දී ඇති නිලධාරීන් අනුප්‍රාප්තිකයන් පැමිණෙන තෙක් රඳවා නොගෙන, නියමිත දින නව සේවා ස්ථානයේ රාජකාරි භාර ගැනීමට හැකි වන සේ ඔවුනු මුදා හැරීමට කටයුතු කළ යුතුය.

6.8. එකම අමාත්‍යාංශයක් තුළ දෙපාර්තමේන්තු අතර ස්ථානමාරු කිරීම

අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු අතර අනුයුක්ත කිරීම් සිදු කිරීමේ බලතල අදාළ රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ට ඇත. එසේ සිදු කළ විටක ඒ බව , රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් හා විගණකාධිපති වෙත දන්වා එවිය යුතුය.

6.9. එකම දෙපාර්තමේන්තුවක් තුළ ස්ථානමාරු කිරීම

දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ස්ථානමාරු කිරීම් පිළිබඳ යෝජනා අදාළ රේඛීය අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුවේ. එම ඉල්ලීම අනුව ස්ථානමාරු කිරීම අනුමත කිරීම අදාළ අමාත්‍යාංශ ලේකම් විසින් සිදු කළ විටක, ඒ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් හා විගණකාධිපති වෙත දන්වා එවිය යුතුය.

7. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු පටිපාටිය ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කළ යුතු කාලසටහන

	කාර්යය	දිනය
01	වාර්ෂික ස්ථානමාරු කමිටුව පිහිටුවීම	2020 ජූනිමස 01 වැනි දිනට පෙර
02	වාර්ෂික ස්ථානමාරු දැන්වීම් නිකුත් කිරීම	2020 සැප්තැම්බර් 22 වැනි දිනට පෙර
03	සම්පූර්ණ කරන ලද වාර්ෂික ස්ථානමාරු අයදුම්පත්‍ර අදාළ බලධාරියා වෙත ඉදිරිපත් කිරීම	2020 ඔක්තෝබර් 19 වැනි දිනට පෙර
04	අදාළ බලධාරියා විසින් අයදුම්පත්‍ර ස්ථානමාරු කමිටුවට භාරදීම	2020 නොවැම්බර් මස 17 වැනි දිනට පෙර
05	වාර්ෂික ස්ථානමාරු කමිටුවේ ස්ථානමාරු යෝජනා අදාළ බලධාරියා වෙත ලිඛිතව භාරදීම	2020 නොවැම්බර් මස 24 වැනි දිනට පෙර
06	යෝජිත වාර්ෂික ස්ථානමාරු පිළිබඳ දැන්වීම් නිකුත් කිරීම සහ වාර්ෂික ස්ථානමාරු යෝජනා සමාලෝචන කමිටු පත් කිරීම	2020 දෙසැම්බර් මස 09 වැනි දිනට
07	ස්ථානමාරුවීම් පිළිබඳ සමාලෝචන කමිටු සඳහා අභියාචනා භාරගැනීමේ අවසන් දිනය	2020 දෙසැම්බර් මස 23 වැනි දිනට පෙර
08	වාර්ෂික ස්ථානමාරු යෝජනා සමාලෝචන කමිටුව විසින් යෝජිත වාර්ෂික ස්ථානමාරු සම්බන්ධයෙන් වන තම ලිඛිත නිර්දේශ අදාළ බලධාරියා වෙත ලිඛිතව භාරදීම	2021 ජනවාරි මස 06 වැනි දිනට පෙර
09	අවසාන ස්ථානමාරුවීම් නියෝග නිකුත් කිරීම	2021 ජනවාරි මස 21 වැනි දිනට පෙර
10	රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම	2021 පෙබරවාරි මස 05 වන දිනට පෙර
11	වාර්ෂික ස්ථානමාරු බලාත්මක කිරීම	2021 මාර්තු මස 01 වන දින සිට
12	සේවා ස්ථාන වලට මුදාහරින ලද, තම සේවා ස්ථානයට වාර්තා කරන ලද නිලධාරීන් පිළිබඳ තොරතුරු රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත යොමු කිරීම	2021 අප්‍රේල් මස 01 වැනි දිනට පෙර

8. අයදුම්පත් ඉදිරිපත් කිරීම

8.1. අදාළ ආදර්ශ ආකෘති පත්‍රයට අනුවම සකස් කළ වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් සහ ඊට විරුද්ධව කරනු ලබන කරුණු දැක්වීම් වක්‍රලේඛයෙහි සඳහන් අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පෙර අදාළ රේඛීය අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශ සහිතව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කළ යුතුය.

09. වාර්ෂික ස්ථානමාරු නියෝගවලට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කිරීම පිළිබඳ විස්තර

9.1 වාර්ෂික ස්ථානමාරු කිරීමක් පිළිබඳව දෙන ලද නියෝගයකට එරෙහිව කිසියම් රජයේ නිලධාරියකු විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම්, එම අභියාචනය ආකෘතිපත්‍ර 5A හා 5B ප්‍රකාරව පමණක් ඉදිරිපත් කළයුතු වන්නේය. තවද තමන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තහවුරු කිරීමට අදාළ ලියවිලි වල සහතික කල පිටපත් එම අභියාචනය සමඟ ඉදිරිපත් කිරීමටද, ඔහු ක්‍රියාකලයුතු වන්නේය.

9.2 රජයේ නිලධාරියකු විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කලයුතු වන්නේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මගින් වන අතර එම අභියාචනයේ පිටපතක් අදාළ පරිදි දෙපාර්තමේන්තු ප්‍රධාන හා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත ද යොමු කළයුතු වන්නේය. තමන් වෙත ඉදිරිපත් වන අභියාචනය අප්‍රමාදව තම නිරීක්ෂණ සහිතව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ වගකීම වන්නේය. නිලධාරියාට තම කැමැත්ත පරිදි, අභියාචනයේ ප්‍රගමන පිටපතක් සෘජුවම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැක්කේය.

9.3 ස්ථානමාරු කිරීමේ නියෝගයකට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අභියාචනයක්, එම ස්ථානමාරු කිරීමේ නියෝගය අදාළ රජයේ නිලධාරියා වෙත ලද දින සිට දින 14ක් ඇතුළත ඉදිරිපත් කළයුතු වන්නේය. නියමිත කාලය තුලදී නොවන අභියාචනා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේය.

9.4 කොමිෂන් සභාව වෙත යොමුකිරීම සඳහා නිලධාරියකු විසින් භාරදෙනු ලබන අභියාචනය අදාළ සියළු ලිපිගොනු, ලිපිලේඛන හා වාර්තා ආදිය ද ඊට අදාළ තම නිරීක්ෂණ ද, නිර්දේශ ද සහිතව එම අභියාචනය ලැබී දින 15ක් ඇතුළත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කිරීමට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධාන හා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වගබලා ගතයුතු වන්නේය. එතකුදු වුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයෙහි xviii වැනි පරිච්ඡේදයේ සඳහන් වාර්ෂික ස්ථානමාරු සම්බන්ධ අභියාචනා ලිපිගොනු, ලිපිලේඛන, වාර්තා නිරීක්ෂණ හා නිර්දේශ සමඟ 2021 පෙබරවාරි මස 05 වැනි දිනට ප්‍රථම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළයුතු වන්නේය.

9.5 මෙම පරිච්ඡේදයෙහි සඳහන් නියමයන්ට අනුගතව තම අභියාචනා ඉදිරිපත් කිරීම සෑම රජයේ නිලධාරියකුගේම වගකීම වන අතර, ඊට පටහැනිව ඉදිරිපත් කරනු ලබන අභියාචනා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සලකා නොලබන්නේය.

9.6 ඉහත 9.4 වගන්තියේ සඳහන් ලියවිලි ලැබී දින 15ක් ඇතුළත, ස්ථානමාරු කිරීමේ නියෝගයකට එරෙහිව රජයේ නිලධාරියකු විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා සම්බන්ධයෙන් තීරණයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ඇත්තේය.

9.7 ඉහත සඳහන් පරිදි ඉදිරිපත් කර ඇති අභියාචනයක් සම්බන්ධයෙන් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය සෘජුවම අභියාචක වෙත දන්වනු ලබන අතර, එහි පිටපත් අදාළ පරිදි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් හා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යවනු ලබන්නේය.

9.8 රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගයකින් හෝ තීරණයකින් හෝ අතෘප්තියට පත්වන රජයේ නිලධරයකුට 2002 අංක 04 දරණ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය පනතේ සඳහන් විධි විධාන වලට අනුකූලව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට හිමිකම ඇත්තේය.

“රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි”

www.pubad.gov.lk → වාර්ෂික ස්ථාන මාරුවීම්



පේ.පේ. රත්නසිරි

ලේකම්

රාජ්‍ය සේවා, පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ I, II සහ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා

1. පෞද්ගලික තොරතුරු
 - 1.1. නම (පත්විම් ලිපියේ පරිදි) :.....
 - 1.2. නම වෙනස් කර ඇත්නම් එම නම මුලකුරු සමඟ :.....
 - 1.3. සම්පූර්ණ නම :.....
.....
 - 1.4. ජාතික හැඳුනුම්පත් අංකය :.....
 - 1.5. මුල් පත්විම් දිනය :.....
 - 1.6. පෞද්ගලික ලිපිනය :.....
.....
 - 1.7. දුරකථන අංකය :නිවස ජංගම :.....
2. වර්තමාන සේවා ස්ථානය
 - 2.1. අමාත්‍යාංශය/පළාත් සභාව :.....
 - 2.2. දෙපාර්තමේන්තුව/පළාත් අමාත්‍යාංශය :.....
 - 2.3. කාර්යාලීය ලිපිනය :.....
.....
 - 2.4. කාර්යාලීය දුරකථන අංකය :.....
3. තනතුර
 - 3.1. වර්තමාන තනතුරු නාමය :.....
 - 3.2. එම තනතුරට පත්වූ දිනය :.....
4. ස්ථානමාරු ඉල්ලීමට හේතුව :.....
.....
5. පූර්ව සේවා ස්ථාන :

තනතුර	සේවා ස්ථානය	කාල සීමාව

6. ස්ථානමාරු ඉල්ලුම් කරන සේවා ස්ථාන :

තනතුර	සේවා ස්ථානය
1.	
2.	
3.	

ඉහත සඳහන් සියළු තොරතුරු සත්‍ය බවට සහතික කරමි. මා විසින් ස්ථානමාරු ලැබීමට ඉල්ලා ඇති ඕනෑම සේවා ස්ථානයකට/එම ස්ථානවලට ඉතා ආසන්න ස්ථානයකට ස්ථානමාරු ලැබීමට කැමැත්ත මින් පළ කරන බවත් එම ඉල්ලීම මත, ලබා දෙන ස්ථානමාරුව සඳහා නියෝග නිකුත් කළ පසු එම නියෝගය අවලංගු කිරීමට හිමිකමක් නොමැති බවත් පිළිගනිමි.

දිනය.....

අත්සන:

ආකෘති පත්‍ර අංක 02

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ස්ථාන මාරුවීම් අයදුම්පත් උපලේඛනය 2021 වර්ෂය

අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව/ පළාත් සභාව

ප්‍රාදේශීය කාර්යාලය/ දිස්ත්‍රික්කය.....

අනු අංකය	නිලධාරියාගේ නම හා ජාතික හැඳුන්වීමේ අංකය	පත්විම් දිනය හා මාධ්‍යය	තනතුර/ ශ්‍රේණිය	පෞද්ගලික ලිපිනය	උපන්දිනය හා 2020.12.31 දිනට වයස	විවාහක/ අවිවාහක බව කලත්‍රයාගේ සේවා ස්ථානය	දරුවන් සංඛ්‍යාව හා පාසල් යන දරුවන් සංඛ්‍යාව	සේවා ව්‍යවස්ථාවේ 13.3(vi) දැක්වෙන පරිදි සේවය කරන ලද කාලසීමාවන් (2006.01.01) න් පසු බඳවාගත් නිලධාරීන්ට පමණි)	මාරුවීම් ඉල්ලීමට හේතු	රා.ප.ව. 01/2014 විධි විධානයට තේ සේවය කරන ලද කාලසීමාවන් (2007.07.01) න් පසු බඳවාගත් නිලධාරීන්ට පමණි	මාරුවීමට කැමති ස්ථානය	මාරුවීම් කමිටු තීරණය (කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි)

සියළුම නිලධාරීන්ගේ ඉල්ලුම්පත් මෙම ලේඛනයට ඇතුළත් කර ඇති බව සහතික කරමි.

සකස් කළේ : නම..... අත්සන :.....

පරීක්ෂා කළේ: නම..... අත්සන :.....

දිනය.....

.....

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන හා නිල මුද්‍රාව

ආකෘති පත්‍ර අංක 03

1. එක් දිස්ත්‍රික්කයක, එක් සේවා ස්ථානයක අවුරුදු 06කට වඩා කාලයක් හෝ
2. දිස්ත්‍රික්කයක් තුළ සමස්ත සේවා කාලය අවුරුදු 12ක් හෝ ඊට වැඩි කාලයක් හෝ
3. වක්‍රලේඛයේ 2.2.2 දැක්වෙන සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හෝ සියළුම නිලධාරීන්ගේ විස්තර මෙහි ඇතුළත් විය යුතු බව සලකන්න. (2020.12.31 දිනට)
(ඉහත 1,2 හා 3 කාණ්ඩ සඳහා වෙන වෙනම ආකෘතිපත්‍ර භාවිතා කළයුතුය.)
(වැඩිම සේවා කාලයක් ඇති නිලධාරීන්ගේ නම් මුලින්ම ඇතුළත් විය යුතු බව සලකන්න)

අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව/ පළාත් සභාව

පළාත් අමාත්‍යාංශය/ පළාත්දෙපාර්තමේන්තුව/ පළාත් පාලන ආයතනය/ පළාත් ලේකම් කාර්යාලය/ ප්‍රාදේශීය කාර්යාලය

අනු අංකය	නිලධාරියාගේ නම (මයා/ මීය/ මෙය යන්න සඳහන් කරන්න)	පත්විම් දිනය	ජාතික හැඳුනුම්පත් අංකය	තනතුර/ ශ්‍රේණිය හා මාධ්‍යය	උපන්දිනය හා 2020.12.31 දිනට වයස	වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලය 2020.12.31 දිනට	විවාහක/ අවිවාහක බව	දරුවන් ගණන/ වයස/ ඉගෙනුම ලබන පාසැල්	දැනට පදිංචි ප්‍රදේශය හා ලිපිනය	මුල් පත්වීමේ සිට සේවා ස්ථාන හා කාලසීමාවන්	සේවා ව්‍යවස්ථාවේ 13.3(vi) දැක්වෙන පරිදි සේවය කරන ලද කාලසීමාවන් (2006.01.01 න් පසු බඳවාගත් නිලධාරීන්ට පමණි)	රා.ප.ව. 01/2014 විධි විධාන යටතේ සේවය කරන ලද කාලසීමාවන් (2007.07.01 න් පසු බඳවාගත් නිලධාරීන්ට පමණි)	වාර්ෂික ස්ථානමාරු සඳහා අයදුම් කර තිබේද? අයදුම් කර නොමැති නම් ස්ථානමාරුවක් ලැබුණහොත් සේවය කිරීමට කැමති ස්ථාන 03ක්

සකස් කළේ : නම..... අත්සන :..... තනතුර.....

පරීක්ෂා කළේ : නම..... අත්සන :..... තනතුර.....

දිනය.....
.....
 දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන හා නිල මුද්‍රාව

ආකෘති අංක 04

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ස්ථාන මාරුවීම් - අභියාචනා පිළිබඳ ඉල්ලුම් පත්‍රය - වර්ෂය 2021

(අ) නිලධරයා විසින් සම්පූර්ණ කළ යුතුය

අමාත්‍යාංශය.....
 දෙපාර්තමේන්තුව.....

01.

- i. නිලධරයාගේ සම්පූර්ණ නම (පැහැදිලි අකුරින්).....මයා/ මිය/මෙනවිය
- ii. ස්ථීර ලිපිනය.....
- iii. වර්තමාන පදිංචි ස්ථානයේ ලිපිනය.....
- iv. 2021 වර්ෂයේ පදිංචි ස්ථානය වෙනස් වන්නේ නම් නව පදිංචි ස්ථානයේ ලිපිනය.....

02. ස්ථාන මාරු කරන ලද සේවා ස්ථාන.....

- 03. තනතුර හා ශ්‍රේණිය.....
 - 3.1 සේවයට ඇතුළත් වූ දිනය.....
 - 3.2 ශ්‍රේණියට ඇතුළත් වූ දිනය.....

04. උපන්දිනය.....
 2020.12.31 දිනට වයස අවු.....

05. සේවා විස්තර	පත්වූ දිනය	සේවා ස්ථානය - සිට/ දක්වා
.....
.....
.....

06. මා ඉල්ලා සිටිනුයේ දී ඇති ස්ථානමාරුවීම් අවලංගු කිරීමට/ සංශෝධනය කිරීමටය

07. අභියාචනා කිරීමට හේතු (පසුපිටෙහි සඳහන් කරන්න)

08. ස්ථානමාරුව සංශෝධනය කළ යුතු/ ලබාදිය යුතු සේවා ස්ථානය
 අමාත්‍යාංශය.....
 දෙපාර්තමේන්තුව.....

දිනය.....
නිලධරයාගේ අත්සන

(ආ) දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිරීක්ෂණ

- i. කාර්යාල තොරතුරු අනුව ඉහත විස්තර නිවැරදි වේ
- ii. මෙම ස්ථානමාරුව අවලංගු කිරීම/ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන කරුණු දැක්වීම හා නිර්දේශය

දිනය.....
.....
 අමාත්‍යාංශ ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන

(අනවශ්‍ය වුවන කපාහරින්න. සම්පූර්ණ තොරතුරු ඇතුළත් නොකළ අයදුම්පත් අභියාචනා මණ්ඩලය විසින් සලකා බලනු නොලැබේ. වැඩි විස්තර ඇත්නම් පසු පිටෙහි සඳහන් කරන්න)

ආකෘති අංක 05 A

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ වාර්ෂික ස්ථානමාරු තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම - වර්ෂය 2021

- අභියාචක පිළිබඳ තොරතුරු

අ. පෞද්ගලික තොරතුරු

01. මූලකරු සමඟ නම:-			
02. තනතුර හා පන්තිය			
03. උපන්දිනය :-YYYY/MM/DD	04. වයස :- (2020.12.31 දිනට)	05. ජාතික හැඳුනුම් පත් අංකය:-	06. ස්ත්‍රී/පුරුෂ භාවය
07. ස්ථීර ලිපිනය :- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: දිස්ත්‍රික්කය:	08. තාවකාලික ලිපිනය:-	09. දුරකථන අංකය කාර්යාලය :- පෞද්ගලික :-	
10. විවාහක /අවිවාහක බව	11. කලත්‍රයාගේ නම:-	12. කලත්‍රයාගේ රැකියාව හා සේවා ස්ථානය:-	
13. දරුවන් ගණන	14. ඔවුන්ගේ වයස:-	15. ඉගෙනුම් ලබන පාසැල්:-	

ආ. සේවා තොරතුරු

16. තනතුරට පත් වූ දිනය:-	
17. වර්තමාන සේවා ස්ථානය :-	18. සේවා ස්ථානය පිහිටි නගරය:-
19. වර්තමාන සේවා ස්ථානයට වාර්තාකල දිනය:- YYYY/MM/DD	20. වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලය (2020.12.31 දිනට) අවු..... මාස..... දින.....

21. ප්‍රතිලාභ ලබන (ප්‍රියමනාප) සේවා ස්ථානයක / ස්ථානවල සේවය කර තිබේද?

22. රජයේ සේවයේ පූර්ව සේවා ස්ථාන	සේවා ස්ථානය		ප්‍රිය මනාප සේවා ස්ථානයක/ ප්‍රිය මනාප නොවන සේවා ස්ථානයක	සේවා කාලය	
	1			සිට	දක්වා
	2				
	3				
	4				
	5				
	6				

ඇ. ස්ථාන මාරු ඉල්ලීම පිළිබඳ තොරතුරු (අදාළ කොටුවේ ✓ ලකුණ යොදන්න)

23 .වාර්ෂික ස්ථාන මාරු අයදුම් කර		ස්ථාන මාරු අයදුම් කර ඇත්නම් අයදුම් කර ඇති සේවා ස්ථාන	
ඇත	නැත	1	
		2	
		3	
		4	
		5	
ස්ථාන මාරු ලැබී තිබේ නම් එම සේවා ස්ථානය :-			
ස්ථාන මාරු ලැබී ඇති සේවා ස්ථානයට, නිලධාරියා ස්ථිර පදිංචි ස්ථානයේ සිට ඇති දුර (කි.මී) :-			
ස්ථාන මාරු වක්‍රය සමන්විත වන නිලධාරීන් ගණන :-			

24. නිලධාරියා මීට පෙර වර්ෂවලදී වාර්ෂික ස්ථාන මාරු සඳහා ඉල්ලුම් කර තිබේද :-

ස්ථාන මාරු ඉල්ලුම් කර ඇත්නම්, ස්ථාන මාරු ඉල්ලුම් කර ඇති වර්ෂ හා ඉල්ලුම් කර ඇති සේවා ස්ථාන

	ඉල්ලුම් කළ වර්ෂය	ඉල්ලුම් කරන ලද සේවා ස්ථාන

25. ඉහත අංක 24 පරිදි ඉල්ලුම් කරන ලද වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම් සම්බන්ධයෙන් ලැබී ඇති තීරණ :-
 (ස්ථාන මාරුවක් ලැබී නොමැති නම් ඒ බව ද සඳහන් කරන්න)

ඇ. සමාලෝචන කමිටුව වෙත කරන ලද ඉල්ලීම පිළිබඳ තොරතුරු :-

26. ස්ථානමාරු සමාලෝචන කමිටුවට අයදුම් කර	ඇත	
	නැත	

27. සමාලෝචන කමිටුව වෙත කරන ලද ඉල්ලීම :-

ස්ථාන මාරුව අවලංගු කිරීම		ස්ථාන මාරුව සංශෝධනය කිරීමට ඉල්ලුම් කළේ නම් එසේ ඉල්ලුම් කල සේවා ස්ථාන
ස්ථාන මාරු සංශෝධනය කිරීම		1
නව ස්ථාන මාරුවක් ලබා ගැනීම		2
		3

28. ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණය :-

ඉ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද අභියාචනය පිළිබඳ තොරතුරු :-

29. ස්ථාන මාරු සමාලෝචක කමිටු තීරණයට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට හේතු

- 1.
- 2.
- 3.

30. ඉහත හේතු සනාථ කිරීමට අදාළ ලිඛිත සාධකවල සහතික කළ පිටපත් පහත දැක්වෙන ඇමුණුම් වශයෙන් යා කර ඇත.

- ඇමුණුම (01)
- ඇමුණුම (02)
- ඇමුණුම (03)

31. ඉල්ලා සිටිනු ලබන සහන

- 1.
- 2.
- 3.

ඉහත දක්වා ඇති තොරතුරු සියල්ල සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කරමි.

.....
දිනය

.....
අත්සන

ඊ. අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය

නිලධාරියා/නිලධාරිනිය විසින් ඉදිරිපත් කර ඇති ඉහත සඳහන් තොරතුරු ඔහුගේ/ඇයගේ පෞද්ගලික ලිපිගොනුව අනුව නිවැරදි බව සහතික කරමි. වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන අභියාචනය නිර්දේශ කරමි. පහත සඳහන් හේතු මත නිර්දේශ නොකරමි.

- i.
- ii.
- iii.

.....
දිනය

.....
අත්සන

උ. ස්ථාන මාරු බලධරයාගේ නිර්දේශය

I. ස්ථාන මාරු වක්‍රය සම්බන්ධ වන නිලධාරීන් ගණන:

II. අභියාචනය පිළිබඳ නිර්දේශය:

.....

.....

.....

.....

දිනය

.....

අත්සන

අකෘති පත්‍ර අංක : 05 B

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ වාර්ෂික ස්ථානමාරු තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම - වර්ෂය 2021

- අනුප්‍රාප්තික නිලධාරියා පිළිබඳ තොරතුරු

I. අභියාචක නිලධාරියාගේ නම හා තනතුර:

.....

II. අභියාචක නිලධාරියාට අදාළ අනුප්‍රාප්තික නිලධාරියා පිළිබඳ තොරතුරු

අ. පෞද්ගලික තොරතුරු

01. මූලකරු සමඟ නම:-			
02. තනතුර හා පන්තිය			
03. උපන්දිනය :-YYYY/MM/DD	04. වයස :- (2020.12.31 දිනට)	05. ජාතික හැඳුනුම් පත් අංකය:-	06. ස්ත්‍රී/පුරුෂ භාවය
07. ස්ථීර ලිපිනය :- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: දිස්ත්‍රික්කය:	08. තාවකාලික ලිපිනය:-	09. දුරකථන අංකය කාර්යාලය :- පෞද්ගලික :-	
10. විවාහක /අවිවාහක බව	11. කලත්‍රයාගේ නම:-	12. කලත්‍රයාගේ රැකියාව හා සේවා ස්ථානය:-	
13. දරුවන් ගණන	14. ඔවුන්ගේ වයස:-	15. ඉගෙනුම ලබන පාසැල්:-	

ආ. සේවා තොරතුරු

16. තනතුරට පත් වූ දිනය:-	
17. වර්තමාන සේවා ස්ථානය :-	18. සේවා ස්ථානය පිහිටි නගරය:-
19. වර්තමාන සේවා ස්ථානයට වාර්තාකල දිනය:- YYYY/MM/DD	20. වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලය (2020.12.31 දිනට) අවු..... මාස..... දින.....
21. ප්‍රතිලාභ ලබන (ප්‍රියමනාප) සේවා ස්ථානයක / ස්ථානවල සේවය කර තිබේද?	

22. රජයේ සේවයේ පූර්ව සේවා ස්ථාන	සේවා ස්ථානය		ප්‍රිය මනාප සේවා ස්ථානයක/ ප්‍රිය මනාප නොවන සේවා ස්ථානයක	සේවා කාලය	
	1			සිට	දක්වා
	2				
	3				
	4				
	5				
	6				

ඇ. ස්ථාන මාරු ඉල්ලීම පිළිබඳ තොරතුරු (අදාළ කොටුවේ ✓ ලකුණ යොදන්න)

23 .වාර්ෂික ස්ථාන මාරු අයදුම් කර		ස්ථාන මාරු අයදුම් කර ඇත්නම් අයදුම් කර ඇති සේවා ස්ථාන	
ඇත	නැත	1	
		2	
		3	
		4	
		5	
ස්ථාන මාරු ලැබී තිබේ නම් එම සේවා ස්ථානය :-			
ස්ථාන මාරු ලැබී ඇති සේවා ස්ථානයට, නිලධාරියා ස්ථිර පදිංචි ස්ථානයේ සිට ඇති දුර (කි.මී) :-			
ස්ථාන මාරු චක්‍රය සමන්විත වන නිලධාරීන් ගණන :-			

24. නිලධාරියා මීට පෙර වර්ෂවලදී වාර්ෂික ස්ථාන මාරු සඳහා ඉල්ලුම් කර තිබේද?

ස්ථාන මාරු ඉල්ලුම් කර ඇත්නම්, ස්ථාන මාරු ඉල්ලුම් කර ඇති වර්ෂ හා ඉල්ලුම් කර ඇති සේවා ස්ථාන

	ඉල්ලුම් කළ වර්ෂය	ඉල්ලුම් කරන ලද සේවා ස්ථාන

25. ඉහත අංක 26 පරිදි ඉල්ලුම් කරන ලද වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම සම්බන්ධයෙන් ලැබී ඇති තීරණ:-
(ස්ථාන මාරුවක් ලැබී නොමැති නම් ඒ බවද සඳහන් කරන්න)

ඇ. සමාලෝචන කමිටුව වෙත කරන ලද ඉල්ලීම පිළිබඳ තොරතුරු:-

26. ස්ථානමාරු සමාලෝචන කමිටුවට අයදුම් කර	ඇත	
	නැත	

27. සමාලෝචන කමිටුව වෙත කරන ලද ඉල්ලීම :-			
ස්ථාන මාරුව අවලංගු කිරීම		ස්ථාන මාරුව සංශෝධනය කිරීමට ඉල්ලුම් කළේ නම් එසේ ඉල්ලුම් කල සේවා ස්ථාන	
ස්ථාන මාරුව සංශෝධනය කිරීම		1	
නව ස්ථාන මාරුවක් ලබා ගැනීම		2	
		3	

28. ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණය :-

ඉ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද අභියාචනය පිළිබඳ තොරතුරු :-

29. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේද /නැද්ද යන්න

30. අභියාචකගේ ඉල්ලීම ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය:-

.....
දිනය

.....
අත්සන